

ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා
සංගේධනය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්

ර්.ඩී. විජේසිරි

රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂණය, රැඹුණ විශ්වවිද්‍යාලය

ejwijesiri@gmail.com

සංක්ෂේපය

මමම පර්යේෂණ පත්‍රිකාව ශ්‍රී ලංකාවේ 2015 ජනවාරි මස 08වනදා පවත්වන ලද ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණයෙන් පසු පත් වූ නව ආණ්ඩුව විසින් සම්පාදනය කරන ලද 19වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයකි. මෙය කොටස් කිහිපයකින් යුතු වේ. පළමු කොටසින් විස්තර කර ඇත්තේ හැඳින්වීම, අධ්‍යයනයේ ගැටුව, අධ්‍යයනයේ ක්‍රමවේදය, අධ්‍යයනයේ වැදගත්කම, අධ්‍යයනයේ අරමුණු, සාමිත්‍ය විමර්ශනය; සම්බන්ධයෙනි. දෙවන කොටසින් විශ්ලේෂණය කර ඇත්තේ 19වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය සම්පාදනය කිරීමට පසුව වූ 17, 18 ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනවල මූලික ව්‍යුහාත්මක ලක්ෂණ හා 19වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය සම්පාදනය කිරීමට බෙහෙවින් ම උපස්ථිතික වූ 2015 ජනවාරි 08 වනදා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ ව ය. තෙවන කොටස මගින් විශ්ලේෂණය කර ඇත්තේ 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයේ ව්‍යුහාත්මක පදනම පිළිබඳ ව ය. එනම් 19වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය මගින් ස්ථාපිත කරන ලද යෝජනා පිළිබඳ ව ය. එහි දී ප්‍රධාන කොටස් හතරකට බෙඳා විශ්ලේෂණය කරනු ලැබේ. පළමු ව 19වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයේ වැදගත්කම හා එය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පසුව, දෙවනු ව ජනාධිපතිවරයා සම්බන්ධ සංගේධන, පාර්ලිමේන්තුව හා සම්බන්ධ සංගේධන, තෙවනු ව ආණ්ඩුකුම ව්‍යවස්ථා සහාව සහ ස්වාධීන කොමිෂන් සහා 09ක් පිහිටු වීම යනාදි පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ව ය. එහි දී විශ්ලේෂණයේ ම ස්වාධීන කොමිෂන් සහා 09ක් පිහිටු වීම යනාදිය විස්තර කොට ඇත. සිව්වන කොටසින් 19වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබඳ විශ්ලේෂණය කර ඇත. හතරවෙනු ව තිශේෂ හා යෝජනා ඉදිරිපත් කර ඇත. මෙම පර්යේෂණය සඳහා ද්වීතීයක දත්ත උපයෝගී කර ගන්නා ලදී. එහි දී පොත්පත්, සගරා, පර්යේෂණ ලිපි, ප්‍රවත්පත්, ආයුත ව 19වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය පිළිබඳ ව දත්ත හා තොරතුරු ලබා ගන්නා ලදී. දත්ත විශ්ලේෂණයේ දී විස්තරයක් සංගේධනය කුමය හාවිතයට ගනු ලැබේය. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ මැතිත කාලීන ව දැඩි ව සාකච්ඡාවට හාජනය වූ මෙම විෂය කරුණ පිළිබඳ ව ස්වාධීන පර්යේෂණයක් මෙතෙක් කර නොමැත. එම අඩුව පිරිමසාලීම ට මෙමගින් අපේක්ෂා කරනු ලැබේ.

පමුව පද: ආණ්ඩුකුම ව්‍යවස්ථාව, කොමිෂන් සහාව, මැතිවරණය, යටත් විෂිත, සංගේධනය

An Analytical Study of the 19th Constitutional Amendment of the 1978 Constitution of Sri Lanka

Abstract

This research paper is an analytical study of the 19th constitutional amendment made by the new government after the presidential election held on January 8, 2015, in Sri Lanka. This has several parts. The first part describes the introduction, problem of the study, methodology of the study, significance of the study, objectives of the study, literature review, etc. The second part has analyzed the basic structural features of the 17th and 18th constitutional amendments, which were the background to the drafting of the 19th constitutional amendment, and the presidential election of January 08, 2015, in Sri Lanka, which was very fundamental to the drafting of the 19th constitutional amendment. The third part analyzes the structural basis of the 19th constitutional amendment. That is about the resolutions established by the 19th Constitutional Amendment. It is divided into four main parts and analyzed. The first is the importance of the 19th constitutional amendment and the background of its introduction to Sri Lanka, the second is the amendments related to the president, the amendments related to the parliament, and the third is about the administrative reforms such as the establishment of the constitutional council and independent commissions. In particular, the establishment of 09 independent commissions etc. has been described. In the fourth part, the practical functioning of the 19th constitutional amendment has been analyzed. In the last part of the study, conclusions and suggestions have been presented. Secondary data was used for this research. There, books, magazines, research articles, newspapers, related data and information about the 19th constitutional amendment were obtained. Descriptive analysis method was used in the data analysis. The lack of independent study has been done on this topic which has been heavily discussed in Sri Lankan politics recently. This is expected to fill the gap.

Keywords: Amendment, Colonies, Commission, Constitution, Election

01. හැඳින්වීම

ශ්‍රී ලංකාවේ ආණ්ඩුකුමය හා දේශපාලනය ක්‍රමික විකාසනයේ ප්‍රතිඵලයක් වේ (Wilson, 1973). එය යටත් විෂ්ට යුගයට පෙර යුගය, යටත් විෂ්ට යුගය, හා යටත් විෂ්ට යුගයට පසු යුගය හෙවත් නිදහස් ශ්‍රී ලංකාව බවට පත් වූ යුගය වශයෙන් හැඳින්වීය හැකි ය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුකුම හා දේශපාලනයේ යටත් විෂ්ට යුගයට පෙර යුගයේ දී බොහෝ දුරට ලංකාව පාලනය කළේ රාජ්‍යාණ්ඩු ක්‍රමයක් මගිනි. ජාතික වශයෙන් හා ප්‍රදේශීය වශයෙනුත් එම කාලවල දිපාලන ඒකක බිජ විය. යටත් විෂ්ට යුගයේ ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබුවේ බවහිර අධිරාජ්‍යවාදීන් තිබේනෙකු විසිනි. එනම් 1505දී පානුකිසීන් ද, 1658 දී ලන්දේසින් ද, 1796 දී ඉංග්‍රීසින් ද යනුවෙනි (අතුල, 2007). 1948 ශ්‍රී ලංකාව නිදහස ලබන විට ද ශ්‍රී ලංකාවේ බොහෝ පාලන නීති රිති හා ප්‍රතිපත්ති වූයේ බ්‍රිතාන්‍ය ආදර්ශය ලැබූ පාර්ලිමේන්තු ආණ්ඩුකුමය හා පරිපාලන ක්‍රමය කුළ ක්‍රියාත්මක පදනම් වූ දිසාපති ක්‍රමය ක්‍රියාත්මක විය. තව ද ජාතික දේශපාලනයේ විධායකය වූයේ බ්‍රිතාන්‍ය ආදර්ශය ලැබූ අග්‍රාණ්ඩුකාරවරයෙකි. 1948 ශ්‍රී ලංකාව නිදහස ලබාගැනීමත් සමග සොල්බරි ආණ්ඩුකුමය ලංකාවට හඳුන්වා දෙන අතර, එමගින් ද තවදුරටත් බ්‍රිතාන්‍ය සම්ප්‍රාදාය තහවුරු විය (ව්‍යාපෘතියේ සම්ප්‍රාදාය තහවුරු, 2017).

මෙම කාලයේ දී අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ රාජ්‍යයන් තමන්ගේ නිදහස හා ස්වාධීපත්‍ය ලුරිතිමත් වන ආකාරයට ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට සමත් වූව ද, ශ්‍රී ලංකාව එම තත්ත්වයට පත් තොවුණි. 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලබන විට ආණ්ඩුකුමය වූයේ සොල්බරි ආණ්ඩුකුමය සි. එය බොම්බියන් තත්ත්වයේ ආණ්ඩුකුමයකි. එමගින් බ්‍රිතාන්‍ය සම්ප්‍රාදාය තහවුරු විය. 1972 දී සම්පාදනය කළ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව මගින් ද පෙන්නුම් කරන්නේ තවදුරටත් බ්‍රිතාන්‍ය සමග තිබුණු සම්බන්ධතාව තොකිලිපුණු තත්ත්වයකි. එමගින් බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රාදාය පවත්වා ගනු ලැබේ ය (Weerawarden, 1951). තැවත 1978 දී දෙවන ජනරජ ආණ්ඩුකුම ව්‍යවස්ථාව සම්පාදනය කළේ ය. එමගින් ද විදේශීය ආභාසය සහිත ආණ්ඩුකුමයක් සම්පාදනය කළේ ය. එය ප්‍රංශ හා ඇමෙරිකානු ආභාසය ලැබූ බව ප්‍රකාශ වේ (Warnapala, 1983). මෙම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන මුළු කාලයේ දී ම ඒ පිළිබඳ විවේචන එල්ල විය. විශේෂයෙන් ම පුරුණ විධායකය ජනාධිපති බුරය සම්බන්ධයෙනි.

එවකට ලංකා සමස්මාජ පක්ෂයේ නායකයාව සිටි ආචාර්ය එන්. එම්. පෙරේරා “1978 නව ආණ්ඩුකුම ව්‍යවස්ථාව පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් යන කෘතිය මගින් පෙන්වා දී තිබුණේ 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙන් ගොඩනගැනීම පුරුණ විධායක ජනාධිපති බුරය හේතු කොට ගෙන සමස්ත දේශපාලන ක්‍රමය ම අරුමුදයකට ලක් වන බව ය (පෙරේරා, 1978). 1978

දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවට ජනාධිපති ආණ්ඩුක්‍රමයක් සේවාපිත කරන ලදී. එහි කේත්දුය වුයේ පුරුණ විධායක ජනාධිපති දුරය සි. එමගින් දේශපාලනය හා පරිපාලනය මධ්‍යගත ස්වරුපයකට පරිවර්තනය විය. එමෙන් ම ජනාධිපතිවරයාට ලැබුණු බලතල මගින් දේශපාලන හා පරිපාලන ක්‍රමය මූල්‍යනින් ම ජනාධිපතිවරයා වෙත කේත්ද ගත විය. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන වගන්තියට අනුව ජනරජයේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ නායකයා, සන්නද්ධ සේවාවන්හි සේනාධි නායකයා, විධායකයේ නායකයා යන බලතල ජනාධිපතිවරයා වෙත කේත්දගත කර ඇත (1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව). තවද ද ව්‍යවස්ථාදායකයට ජනාධිපතිවරයාට විධායක බලය ක්‍රියාත්මක කළ හැකි අවස්ථා තිබේ. ජාතික වශයෙන් වැදගත් වන පනතක් ජනමත විවාරණයට යොමු කළ හැකි බලයන් ද ජනාධිපතිවරයාට පැවැරීම මගින් ව්‍යවස්ථාදායකයට ජනාධිපතිවරයාට බලපැමි කළ හැකි විය. 1987 නිර්මාණය කරන ලද පළාත් සහා ක්‍රමය තුළ ආණ්ඩුකාරවරයා පත් කිරීම මගින් පළාත් සහා බල ව්‍යුහයන් ද ජනාධිපතිවරයාට කේත්දගත වන ආකාරය දැකිය හැකි ය. මේ ආකාරයට 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද ජනාධිපති ආණ්ඩුක්‍රමය තුළ බලයට පත් විවිධ ජනාධිපතිවරු යම් යම් ආකාරයට ශ්‍රී ලංකාවේ පරිපාලන හා දේශපාලන බලය මධ්‍යගත කළහ. එමෙන් ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පසු කාලීන ව එකතු කරන ලද බොහෝ සංගේතන මගින් සිදු වුයේ පුරුණ විධායකය, ජනාධිපතිවරයේ බලය වර්ධනය කරමින් ගක්තිමත් කිරීම සි. මේ හේතුවෙන් මෙරට දේශපාලන පරිපාලන_සහ සමාජය වශයෙන් ප්‍රශ්න රාජියක් ඉස්මතු විය.

1994 ජනාධිපතිවරණයේ සිට 2015 දක්වා සැම ජනාධිපතිවරණ වේදිකාවක ම ප්‍රධාන මාත්‍යකාවක් බවට පත්වුයේ 'පුරුණ විධායක ජනාධිපති දුරය ඉවත් කොට, අගමැති ප්‍රධාන ආණ්ඩුක්‍රමයක් සේවාපිත කළ යුතුය' යන්න ය. විශේෂයෙන් ම 1994 ජනාධිපතිවරණය වන විට මෙරට දේශපාලන සමාජයේ ප්‍රබල කතිකාවක් වුයේ '1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සම්පාදනය කරන ලද පුරුණ විධායක ජනාධිපති දුරයේ බලය සංවරණය කිරීම හෝ එය අහෝසි කළ යුතු ය' යන අදහස සි. එහෙත් එම තර්කය යථාර්ථයක් බවට පත් කර ගැනීමට තීරණාත්මක බලපැමක් එම කාලයේ දී කළ තොහැකි විය. තැවත මෙම මතය මැතිකාලීන ජනාධිපතිවරණයන්හි විශේෂ මාත්‍යකාවක් විය. 2001 වන විට මෙරට දේශපාලන සමාජයේ ප්‍රබල මතයක් වුයේ පුරුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ව සහ ජනාධිපතිවරයා වෙත කේත්ද ගත වූ බලය සංවරණය හා තුළනය කිරීමට ස්වාධීන කොමිෂන් සහා ක්‍රමයක් පිහිටුවීම සි. ඒ අනුව රාජ්‍ය සේවය, පොලිස් සේවය, මැතිවරණ ක්‍රමය, මුල්‍ය හා විගණනය යනාදී ක්‍රේඛ්‍ය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත් විමකින් තොර ව ක්‍රියාත්මක විය හැකි සේවාධින කොමිෂන් සහා නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. මෙම කාලයේ දී ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලනය පාලනය කළේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව සි. සුළුතර, අස්ථාවර ආණ්ඩුවක් වූ

ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්

මෙම ආණ්ඩුව මෙම අවශ්‍යතාවය පිළිගෙන තිබූ හිමි අනතුරු ව “17 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය” යනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සංගේධනයක් ගෙන ආවේද (සිල්වා, 2017). එමගින් ජනාධිපතිවරයාගේ බලතල යම් ප්‍රමාණයකට සංවර්ණය හා ක්‍රියාත්මක නොවුණි. නැවත 2010 ජනාධිපතිවරණයේදී ප්‍රබල මාත්‍රකාවක් වූයේ පුරුණ විධායක ජනාධිපති ක්‍රමය අනෝසි කිරීම සි. එහෙත් මැතිවරණයේදී ප්‍රකාශ වූ මතය මැතිවරණයෙන් පසු ව යට්ටාරු ඇත්තා නො වේ. 2010 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 18 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය ගෙන එන ලදී. එමගින් 17 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයේ තිබූ ජනාධිපතිවරයාගේ බලයට අනියෝග කළ හැකි වගන්ති ඉවත් කළේ ය.

විශේෂයෙන් ම 18 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයේ අරමුණ වූයේ බලයේ සිටින ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වාර ගණනේ සීමාව ඉවත් කිරීම සහ 17 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය මගින් ජනාධිපතිවරයාගේ බලය සීමා කළ වගන්ති ඉවත් කිරීම ය (මුදලිගේ, 2012: 117). නැවතන් 2015 ජනාධිපතිවරණයේදී මෙම ගැටුවුව ප්‍රබල ව සාකච්ඡා විය. ජනාධිපති විධායකය සතු බලය සංවර්ණය හා ක්‍රියාත්මක නො ස්වාධීන කොමිෂන් සහා පිහිටු විම පිළිබඳ මතය ස්ථාපිත විය. 2015 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මෙම්තුපාල සිටිසේන මහාතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය ගෙන එන ලදී.

02. අධ්‍යයනයේ අරමුණු

- I. 19 වන ව්‍යවස්ථා සංගේධනය මගින් ස්ථාපනය කරන ලද ප්‍රතිමානවල න්‍යායික කරණු පිළිබඳ ව අධ්‍යයනය කිරීම
- II. 19 වන ව්‍යවස්ථා සංගේධනයේ ප්‍රතිමානවල ප්‍රායෝගික ක්‍රියාකාරීත්ව අධ්‍යයනය කිරීම
- III. 19 වන ව්‍යවස්ථා සංගේධනයේ ප්‍රබල අඩුපාඩු හඳුනා ගැනීම මගින් අනාගතයේ ඇති කළ යුතු නව ප්‍රතිමාන හඳුනා ගැනීම

03. අධ්‍යයනයේ ක්‍රමවේදය

මෙම පර්යේෂණ පත්‍රිකාවේ අධ්‍යයන ක්‍රමවේදය ප්‍රධාන වශයෙන් කොටස දෙකකට බෙදනු ලැබේ. එනම් දත්ත රස්කිරීම සහ විශ්ලේෂණය වශයෙන් දත්ත රස්කිරීම මූලික වශයෙන් ද්විතීයක දත්ත මත පදනම් විය. එහි දී උක්ත විෂය කරුණට අදාළ ව ප්‍රකාශිත ගුන්ථ, ප්‍රවත්ත්පත්, සගරා, යනාදිය උපයෝගී කර ගත් අතර, ප්‍රධාන වශයෙන් ම ගණනාත්මක

ක්‍රමවේදය හාවිත කරන ලදී. දත්ත විශ්ලේෂණයේ දී කාරකික කතිකා විශ්ලේෂණ ක්‍රමය (කෝසෑස්ප්‍රේක් ඩිජිටල්මටුරු බ්ලේහිසි එදාඩ්ඩ්බූ) හාවිත කරන ලදී.

04. අධ්‍යායනයේ ගැටුපුව

ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංගේධනයේ අප්‍රේක්ෂිත අරමුණු ක්‍රියාත්මක වූයේ ද යන්න විශ්ලේෂණය කිරීම.

05. අධ්‍යායනයේ වැදගත්කම

I. ගාස්ත්‍රීය වැදගත්කම

II. කාලීන වැදගත්කම

ගාස්ත්‍රීය වැදගත්කම යනු ශ්‍රී ලංකාවේ මූලික නීතියේ සංගේධනයක් පිළිබඳ ව දේශපාලන විද්‍යාව උගෙන්වනු ලබන ආචාර්යරයෙකු ලෙස මේ පිළිබඳ ව පිළිගත් ත්‍යායික අවබෝධයන් තුළ උක්ත කරුණ අධ්‍යායනයට හසු කිරීම.

කාලීන වැදගත්කම යනු ශ්‍රී ලංකා කික වර්තමාන දේශපාලන ක්‍රමය තුළ දැඩි ව සාකච්ඡාවට බඳුන් වූ විෂය කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම.

06. සාහිත්‍ය විමර්ශන

මෙම පර්යේෂණ පත්‍රිකාව සම්පාදනය වන කාලය වන විට 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංගේධනය පිළිබඳ සම්පාදනය වී ඇති ලිඛිත මූලාශ්‍රය ඉතා ම අල්ප වේ. එහෙත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසය පිළිබඳ ගුන්ප රාජියක් සම්පාදනය වී ඇත. ඒ අතර එම්. යු. ද සිල්වා විසින් රවනා කරන ලද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම විකාශනය හා ජාතික ව්‍යාපාරය 1802-1827 කානිය ශ්‍රී ලංකාව යටත් විෂ්තරයක් බවට පත් වූ පසු උඩිරට රාජධානියේ පාලන ක්‍රමය, කේඛ්ල්බඩ්ස් කුමරන් ප්‍රතිසංස්කරණය, 1910 - මැකලන් ප්‍රතිසංස්කරණය යනාදාංජ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳ ව පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කොට ඇත (සිල්වා, 1996).

මතෙක්සර ද සිල්වා (1978) විසින් සම්පාදනය කොට ඇති බෙදුම්වාදීන්හේ උපායමාර්ග විග්‍රහ කොට ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරිමාධිපත්‍ය, ඒකීය රාජ්‍ය ස්වභාවය, විධායක ජනාධිපති ක්‍රමය, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංගේධනය, 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත, 16, 17, 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංගේධන පිළිබඳ ව ය. විශේෂයෙන් ම මෙම කානිය මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංගේධනයේ පවතින ගැටුපු පිළිබඳ ව අවධානය යොමු කොට ඇත. මෙහි දී ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීම, ස්වාධීන

ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංගේධනය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යාපනයක්

කොමිෂන් සහා පිහිටු විම යනාදියෙහි අඩුපාඩු හා දුර්වලතා පූජ්‍ය ලේස සාකච්ඡා කොට ඇත (සිල්වා, 2017).

A.J. Wilson (1978) විසින් රචනා කරන ලද The Gaullist System in Asia -The Constitutiona of Sri Lanka 1978 කානිය මගින් ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමට බලපෑ සමාජ, ආර්ථික, දේශපාලනික පරිසරය විග්‍රහ කර ඇති අතර ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රාජ්‍ය සේවය, අධිකරණයේ ස්වාධීනත්වය යනාදිය විග්‍රහ කොට ඇත (Wilson,1978).

L. J. M. Cooray, (1984) Constitutional Government in Sri Lanka 1796 - 1977 කානිය ශ්‍රී ලංකාවේ යටත් විජිත කාලයේ දී සම්පාදනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වන 1833 කෝල්ඩොක් ප්‍රතිසංස්කරණය, 1931 බොනමෝර් ආණ්ඩුක්‍රමය, 1946 සේල්බරි ආණ්ඩුක්‍රමය සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශ්ලේෂණය කොට ඇත (Cooray,1984).

Terance Daintith & Alantage (1999) විසින් සම්පාදනය කරන ලද The Exsecutive in the Contitution, 1999, කානිය මගින් එක්සත් රාජධානීයේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වභාවය ව්‍යවස්ථාදායකයේ විධායක අධිකරණ ක්‍රියාවලිය දිර්ස ආකාරයෙන් විස්තර කොට ඇත (Daintith & Alantage,1999).

07. 2015 ජනාධිපතිවරණය හා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංගේධනයේ පසුවීම

2015 ජනවාරි 08 වන දා පැවැති 07 වන ජනාධිපතිවරයා තොරා ගැනීමේ ජනාධිපතිවරණය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංගේධනය සම්මත කර ගැනීම සඳහා වන පසුවීම සකස් කළේ ය.

මෙරට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමේ සිට වසර 30ක පමණ කාලයක් ක්‍රියාත්මක විය. 2005 න් ආරම්භ වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයෙහි පාලන කාලය තුළ විශේෂයෙන් ම මෙරට දේශපාලන ක්‍රමය තුළ ඒකාධිපතිවාදය, දුෂ්‍රණය, ප්‍රවාල්වාදය සහ රාජ්‍ය සේවය දැඩි ආකාරයෙන් දුෂ්‍රණය වූ බවට චෝදනා එල්ල විය (සමරතුංග, 2013.05.19). එහි ප්‍රතිඵ්‍යුතු වශයෙන් 2015 ජනාධිපතිවරණය කැඳවීමත් සමග ම මෙරට ඇති කළ යුතු යැයි ප්‍රකාශ කළ ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා මෙම මතය දේශපාලන කරලියට ගෙන ඒමට මෙරට දේශපාලන ක්‍රමය තුළ විවිධ සංවිධාන බිජි විය (සමරතුංග, 2013.05.19). ඒ අතර මදුළුවාවේ සේහිත හිමියන්ගේ නායකත්වයෙන් යුතු ”

සාධාරණ සමාජයක් සඳහා වූ “ජාතික ව්‍යාපාරය” බේති විය. මෙම සංවිධානය ඇතුළු ව සිවිල් භා දේශපාලන සංවිධාන 47 ප්‍රකාශ කළේ ඉහතින් සඳහන් කළ ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය හා රාජ්‍ය සේවාවේ සිදු වී ඇති අක්‍රමිකතාවන්ට මුලික හේතුව වී ඇත්තේ පුරුණ විධායක ජනාධිපති ක්‍රමය බවත්, එය වෙනස් කිරීමට අවශ්‍ය බවත් ය. විශේෂයෙන් ම 2010 සැප්ත්‍රෝම්බර් මස ගෙන එන ලද 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන අහෝසි කොට මෙරට සිවිල් සංවිධානය ඉල්ලා සිටින පුරුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා බවට පත් කිරීම මෙමගින් අපේක්ෂා කරන ලදී. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ව පිහිට වූ මෙත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන ලදී.

07.1 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කරන ලද විශේෂ සංශෝධන

07.1.1 පුරුණ විධායක ජනාධිපතිවරයා සම්බන්ධ සංශෝධන

1978 සිට 2015 දක්වා මෙම කාලය තුළ පත් වූ විවිධ ජනාධිපතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතු කොට ගෙන ප්‍රබල විවේචන කිහිපයක් විය. ඉන් එකක් වූයේ, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගොඩනගන ලද ජනාධිපතිවරයාගේ බලය හා ක්‍රියාකලාපය පිළිබඳ ව සි. විශේෂයෙන් ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වගන්තිය ප්‍රකාර ව ජනරජයේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ නායකයා, විධායකයේ නායකයා, සන්නද්ධ සේවාවන්හි නායකයා වේ. මේට අමතර ව, ව්‍යවස්ථාදායකයට හිමි බලයන්ට ද මැදිහත් වීමට බලයක් ලැබේ තිබුණි. එනම් ව්‍යවස්ථාදායකය විසුරුවා හැර ඇති අවස්ථාවක දී මුළු ප්‍රතිපාදන වැනි කාර්යයන් ද (1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වගන්තිය). පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පනතක් පවා ජාතික වශයෙන් වැදගත්කමක් සේ සලකා ජනමත විවාරණයට ලක් කිරීම වැනි බලයන් ද ජනාධිපතිවරයාට ලැබේ තිබුණි. තව ද වරදකරුවන්ට සමාව දීමේ බලය ද (1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තියට අනුව). පාර්ලිමේන්තුවට ඕනෑම අවස්ථාවක් පැමිණීම වැනි බලයන් ද ජනාධිපතිවරයාට හිමි විය. සරල ව ප්‍රකාශ කරනවා නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට හිමි සියලු බලයන් (ජන්දය හාවත කිරීම හැර) ජනාධිපතිවරයාට හිමි වී තිබුණි. මෙයින් පෙනී යන්නේ 1978 ජනාධිපතිවරයා යනු විධායකයේ පමණක් නො ව ව්‍යවස්ථාදායකයේ ද බලවත් පුද්ගලයා වූ බව සි. තව ද, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෙව්රා පත් කර ගැනීමේ ක්‍රමවේදයට අනුව ජනාධිපතිවරයෙක් තේරී පත්වීමේ සම්භාවිතාව වැඩි වශයෙන් පවතින්නේ දේශපාලන පක්ෂයක පුද්ගලයෙකුට වීම හේතුවෙන් දේශපාලන පක්ෂ නායකයා වශයෙන් මුහුට හිමි බලය ද ජනාධිපති බලයට එකතු වී ඒකාධිපතිතවයක් දක්වා බුරය ගමන් කළ ආකාරය පෙනී හියේ ය. විශේෂයෙන් ම 1978 දී බුරය දැරැ මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට “ගැහැණියක් පිරිමියෙක් කිරීමත්, පිරිමියෙක් ගැහැණියක් කිරීමත් හැර වෙන ඕනෑම දෙයක් කළ හැකි

බවයි ". තවද එවකට තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පාලනය කිරීම සඳහා තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දින රහිත ඉල්ලා අස්ථිමේ උපිය ලබා ගැනීම වැනි කුට උපකුම මගින් ද ජනාධිපතිවරයාගේ බලය වර්ධනය කර ගෙන තිබුණි (Warnapala, 1983). අනතුරු ව මෙරට බලයට පත් වූ සැම ජනාධිපතිවරයාගේ ම යම් යම් ආකාරයෙන් තමන්ගේ බලය වර්ධනය කර ගත්තා විනා බලය ජනාධිපතිවරයාගේ ම යම් යම් ආකාරයෙන් තමන්ගේ බලයට පත් වූ සියලු ජනාධිපතිවරු තම බලය අත්හැරීමට කිසිදු සුදානමක් නොමැති බව විය. මෙතෙක් බලයට පත් වූ සියලු ජනාධිපතිවරු තම බලය අත්හැරීන බව ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ ද ජනාධිපති වූ පසු එය අත්හැරීමට සුදානමක් නොමැති බව පෙනී ගියේ ය. තවද 2010න් ආරම්භ වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලය සම්බන්ධ ව විශේෂ වෝදනා එල්ල විය. ඒ අතර ප්‍රධාන වෝදනාවක් වූයේ කැඩිනට් අමාත්‍ය පුරුය තබා ගැනීමට ජනාධිපතිවරයාට හිමි බලය උපයෝගී කර ගනිමින් අමාත්‍යාණ්‍ය කර ගත් බව ය (සිරිසේන, 2019: පි 02). තවද 18 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය මගින් එය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ බව විවිධ අංශ පෙන්වා දුන්නේ ය.

19 වන ව්‍යවස්ථා සංගේධනයට අනුව ජනාධිපතිවරයාගේ බුර කාලය, බලතල, කාර්යභාරය සම්බන්ධයෙන් 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ දක්වා තිබු විධිවාහ සංගේධනය කරන ලදී. ඒ අනුව ජනාධිපතිවරයෙකුට බුර කාලය සය අවුරුද්දක් විය: (1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 30 වගන්තිය). එහෙත් 19 වන සංගේධනයට අනුව ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර "පස් අවුරුදු කාලයක් බුරය දරන්නේ ය" ගෙව ද ජනතාව විසින් ජනාධිපති බුරයට දෙවරක් තෝරාගනු ලැබූ කැනැත්තෙකු ජනතාව විසින් නැවත ඒකී බුරය සඳහා තෝරාගනු ලැබීමට සුදුස්සෙකු නොවන්නේ ය. 1978 ආණ්ඩුකුමය ව්‍යවස්ථාවේ 31 (ii) වගන්තිය. මෙම වගන්තිය සංගේධනය වූයේ 18 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය මගින් ඕනෑම කාලයක් බුරය දැඟීය හැකි ය යන වගන්තිය සංගේධනය කරමිනි. තවද බලතල හා කාර්යය ක්ෂේත්‍රය ද සංගේධනය කරන ලදී. ඒ අනුව 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයට අනුව 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 33 (ඇ) වගන්තියට අනුව "ජාතික ප්‍රතිසංඛ්‍යානය හා ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම" ජනාධිපතිවරයා යටතට පත් කළ විශේෂ කාර්යය භාරයක් විය. තවද මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තීදහස් හා සාධාරණ ජන්ද විමසීම හා ජනමත විවාරණ පැවැත්වීම සඳහා උචිත වතාවරණය නිර්මාණය කිරීම හා තහවුරු කිරීම ද ජනාධිපතිවරයාට පවරා තිබේ. 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ජනමත විවාරණය පැවැත්වීමේ බලය ලබා දී තිබුණි. (1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 33 (ඇ) වගන්තිය). ජාතික වගයෙන් වැදගත් යයි යම් පනතක් ජනාධිපතිවරයාට හැකි යන්නේ නම් ජනමත විවාරණයට ලක් කළ හැකි ය. තවද පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන ලද පනතක් පවා ජනමත විවාරණයට

ලක් කළ හැකි ව තිබුණි. මෙම විධිවිධානය 19 වන සංගේධනය යටතේ ජනාධිපතිවරයාට තිබුණු බලය අහෝසි කළ අතර, “මැතිවරණ කොමිෂන් සභාවී උපදෙස් පරිදි” යනුවෙන් ජනාධිපතිවරයා ජනාධිපතිවරයාගේ බලය සිලු කොට ඇත. තව ද ජනාධිපතිවරයාට 1978 ආණ්ඩු කුම ව්‍යවස්ථාවේ දක්වා ඇති මුක්තිය ඉවත් කරන ලදී. එනම් 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයට අනුව ජනාධිපතිවරයා ඔහුගේ නිල තත්ත්වයේ දී කරන ලද හේ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් තීතිපතිවරයා විරැද්‍ය ව 126 වෙති වගන්තිය යටතේ මුලික අයිතිවාසිකම පෙනසමක් ගෞෂ්යාධිකරණයට ඉදිරිපත් කළ හැකි ය. එමෙන් ම ජනාධිපතිවරයාට තමන් යටතේ තබා ගත හැකි අමාත්‍යාංශ සංඛ්‍යාව සංගේධනය කරන ලදී. ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංගේධනයට අනුව අමාත්‍යය මණ්ඩලයේ මුළු අමාත්‍යවරු සංඛ්‍යාව 30 නොඉක්ම විය යුතු ය (1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවට 46 (1) ආ වගන්තිය). තව ද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නො වන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව හතළිහ නොඉක්ම විය යුතු ය (1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 40 (1) (ආ) වගන්තිය). එසේ වුවද ද ජාතික ආණ්ඩුවක් පිහිටු වන අවස්ථාවේ දී අමාත්‍යවරුන් සංඛ්‍යාව අමාත්‍යය මණ්ඩලයට අයන් නො වන අමාත්‍ය සංඛ්‍යාව, නියෝජ්‍ය අමාත්‍ය සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු විය. අමාත්‍යවරුන් පත් කිරීමේ දී අගමැතිගේ උපදෙස් මත කළ යුතු ය යන්න 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයේ 45 (1) වගන්තියට අනුව ප්‍රකාශ කළේ ය. තව ද 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 92 (1) වගන්තියට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වයස අවුරුදු 30 සිට 35 දක්වා දීර්ඝ කරන ලදී (19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය).

07.1.2 ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව සම්බන්ධ සංගේධන

1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවට ගෙන එන ලද 19 වන සංගේධනය මගින් ව්‍යවස්ථාදායකය සම්බන්ධයෙන් වෙනස්කම් කිහිපයක් කරන ලදී. පාර්ලිමේන්තුවේ නිල කාලය සම්බන්ධයෙන් කරන ලද වෙනස්කම මෙහි දී වැදගත් වේ. 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවට අනුව 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 38 වගන්තියට අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර ක් වූ නමුත් 19 වන ව්‍යවස්ථා සංගේධනය මගින් එය වසර 5 දක්වා අඩුවිය.

19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව සෑම පාර්ලිමේන්තුවක් ම පළමු වරට රෙස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දකට නොවැඩි කාලයක් පවත්නේ ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පවතින බලය සංගේධනය කරන ලදී. එහි දී නව පාර්ලිමේන්තුවට වසරක් ගත වූ පසු ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබුණි. එහෙත් 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය සම්මත

වූ පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ “පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණී මන්ත්‍රීන් ද ඇතුළු ව මුළු මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ” යෝජනා සම්මතයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස පාර්ලිමේන්තුවේ ප්‍රථම රස් වූ දිනයේ සිට අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිම නොකළ යුත්තේය (19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථාව, පි: 30).

07.1.3 ආණ්ඩුකුම ව්‍යවස්ථා සභාව - Constitutional Council

19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය මගින් ස්ථාපිත කළ නවතම ආයතනය මෙය වේ.

19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය මගින් පිහිටුවා ඇති ආණ්ඩුකුම ව්‍යවස්ථා සභාව සාමාජිකයන් දසදෙනෙකුගෙන් සමන්විත ආයතනයකි. මෙම ආයතනයේ බුර කාලය අවුරුදු තුනකි. එම ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ සාමාජිකයන් පත්වන ආකාරය සහ සංයුතිය මෙසේ ය.

1. ආග්‍රාමාත්‍යවරයා
2. ක්‍රියාත්‍යක්වරයා
3. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයා
4. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු
5. අග්‍රාමාත්‍යවරයා හා විරුද්ධ පක්ෂයේ නායකයා යන දෙදෙනාගේ නාම යෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු දෙදෙනෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් විය යුතු ව්‍යව ද, තැනැත්තන් පස් දෙනෙකු සහ
6. අග්‍රාමාත්‍යවරයා හා විරුද්ධ පක්ෂයේ නායකයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නාම වන පාර්ලිමේන්තුවේ තියෙක් නාම යෝජනා ඇති අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ එකගත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි (19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය, පි :08).

ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ සාමාජිකයන් අතුරෙන් අග්‍රාමාත්‍යවරයා හා විරුද්ධ පක්ෂයේ නායකයා යන දෙදෙනාගේ එකගත්වයෙන් නාමයෙක් නාමයෙක් කරනු ලබන ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ සාමාජිකයන් පත්කිරීමේ දී ලාංකික සමාජයේ වෘත්තිය හා සමාජය විවිධත්වය ඇතුළු බහුත්ව ලක්ෂණ ආණ්ඩුකුම ව්‍යවස්ථාදායක සභාවේ තහවුරු වීම පිණිස පාර්ලිමේන්තුව තියෙක් වන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල

නායකයින්ගේ අදහස් විමසිය යුතු බව 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයේ විශේෂයෙන් දක්වා ඇත. තවද පාර්ලිමේන්තුව නියෝගනය නොවන තිබෙනෙකු පත් කිරීමේ දී විභිජ්ට හා අවංක පොදු ජන ජ්‍යෙෂ්ඨයේ දී කිරීමිය ලත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන තැනැත්තන් පත් විය යුතු ය යන්න දක්වා ඇති අතර, මුළුන්ගේ නම් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු ය.

කඩානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විරැද්ධ පක්ෂයේ නායකයා යන තිබෙනා ආණ්ඩුකුම ව්‍යවස්ථාදායක සහාවට තේරී පත්වන්නේ තිලොලයෙනි. යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුවේ කඩානායකවරයා, අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා යන තනතුරු සඳහා පෙර එම තනතුරෙහි කටයුතු කළ අය ම එම තනතුරුවල කටයුතු කරනු ලැබේ. ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ සහාපතිවරයා වන්නේ කඩානායකවරයා ය. සහ පුර්ණය සාමාජිකයන් පස්දෙනෙකි. ආණ්ඩුකුම ව්‍යවස්ථාදායක සහාව යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සහා 9ක් වේ. ඒවා පහත සඳහන් පරිදි වේ.

07.1.4 ස්වාධීන කොමිෂන් සහා පිහිටු වීම

19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථාව මගින් පිහිට වූ නවතම ආයතනය මෙය වේ. 1978 ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංගේධනයේ ප්‍රධාන ලක්ෂණය වශයෙන් සැලකෙන්නේ ස්වාධීන කොමිෂන් සහා පිහිටු වීම පිළිබඳ විධිවිධානයන් ය. එම කොමිෂන් සහා පිහිටවනු ලැබුවේ ආණ්ඩුකුම ව්‍යවස්ථාව යටතේ ය (Constitutional Council). එමගින් විවිධ ක්ෂේත්‍රවලට අදාළ ව ස්වාධීන කොමිෂන් සහා 9ක් ස්ථාපිත විය. එය පහත පරිදි වේ.

1. මැතිවරණ කොමිෂන් සහාව
2. රාජ්‍ය ස්වාධීන කොමිෂන් සහාව
3. ජාතික පොලිස් කොමිෂන් සහාව
4. ශ්‍රී ලංකා මානව පිළිකම් කොමිෂන් සහාව
5. අල්ලස් හෝ දුෂ්පාණ විමර්ශනය කිරීමේ කොමිෂන් සහාව
6. මුදල කොමිෂන් සහාව
7. සීමා තිර්ණය කොමිෂන් සහාව
8. විගණන ස්වාධීන කොමිෂන් සහාව
9. ජාතික ප්‍රතිසම්පාදන කොමිෂන් සහාව (19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය, පි: 13).

ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්

1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට රාජ්‍ය සේවාව හා අධිකරණ සේවාව සම්බන්ධයෙන් පවරා තිබූණු බලය 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු ව පිහිටුවනු ලබන රාජ්‍ය සේවා හා අධිකරණ සේවා යන ක්ෂේත්‍රයන්හි බලය සංවරණයට ලක් කිරීම සිදු කෙරේ.

08. 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය

08.1. ජනාධිපතිවරයා සම්බන්ධ සංශෝධන

මෙම සංශෝධනයේ අරමුණු අතර ප්‍රධාන අරමුණක් ලෙස ප්‍රකාශයට පත් වුයේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් සහ ඒට පසු ව 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවට එකතු කරන ලද 18 වන ආණ්ඩුකුම ව්‍යවස්ථාව දක්වා පුර්ණ විධායක ජනාධිපතිවරයාගේ බලතල ක්‍රියාත්මකවීම තුළ මෙරට දේශපාලන සමාජය අත්විදි ප්‍රජාතන්ත්‍රවාදී නො වන අත්තනෝමතික බලතල සංවරණය හා තුළනය කිරීමට අවශ්‍ය බව යි (විරසේකර, 2018: 02). ඒ අනුව ජනාධිපතිවරයාගේ දේශපාලන අධිකාරී බලය පාලනය කිරීම සඳහා වූ උපාය උපතුම වශයෙන් 19 වන සංශෝධනය වැදගත් වන බව යි. එය ව්‍යවස්ථානුකුල ව හා නීතිමය වශයෙන් වැදගත් තර්කයක් වූව ද, සත්‍ය වශයෙන් පුද්ගල වරිතයක හෝ දේශපාලන ආයතනයක ක්‍රියාත්මකභාවය තීරණය වන්නේ ව්‍යවස්ථානුකුල හා නීතිමය පමණක් නො වේ. යම් රටක දේශපාලන සංස්කෘතියේ ස්වභාවය, පුද්ගල වරිත ස්වභාවය, දේශීය හෝ අත්තර්ජාතික දේශපාලනයේ තත්කාලීන ප්‍රවණතා, තමන් බලයට පත් වූ පදනම, උපතුම හාවිතය සම්බන්ධයෙන් පවතින දක්ෂතා, යනා දී වශයෙන් තනතුරක බලය තීරණය කිරීමට බලපැමි සහගත කරුණු රාජියක් වේ. එසේ නොමැති ව ව්‍යස්ථානුකුල හා නීතිමය විධිවිධාන මගින් පමණක් එය තීරණය නො වන්නේ ය. අනෙක් අතට කෙතරම් ප්‍රගත්ත ව තීති සම්පාදනය කළ ද සැබැවින් ම එය දේශපාලන සමාජයට වැදගත් වන්නේ ඒවා සත්‍ය ලෙස ක්‍රියාත්මක කිරීම සහ පසු විපරම් ක්‍රියාකාරීත්වයක් තිබේ නම් පමණකි. අනෙක් අතට කැඳිනටි ආණ්ඩුකුමයක අගමැතිධුරය පවා ඒකාධිපති තත්ත්වයක් කරා ගමන් කළ අවස්ථා පවතී. උදාහරණ වශයෙන් 1980 දැකකයේ දී බ්‍රිතාන්‍යයේ බලයට පත් වන කන්සර්විටුව් පක්ෂයේ නායිකාව වන මාග්‍රට තැට්ට් එවැන්නියකි19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එවැනි මතහේදාත්මක තත්ත්වයක් විද්‍යාමාන විය.

08.2 ව්‍යවස්ථාදායක සභාව

19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයේ ප්‍රබලතම අඩුපාඩුවක් වන්නේ 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයට අනුව පිහිටු වනු ලබන "ව්‍යවස්ථාදායක සභාව හා එහි සංයුතිය කුමනාකාර ද යන්න ය. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය පිළිබඳ නීරික්ෂණය කරන විට අපක්ෂපාති හා ස්වාධීන තත්ත්වයක් විද්‍යමාන නොවේ. එම තර්කය විශේෂයෙන් ම ගොඩනැගී තිබෙන්නේ 2015 අගෝස්තු ආණ්ඩුකුම ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය නීරික්ෂණය කිරීමෙනි. එම ව්‍යවස්ථාදායක සභාව අපක්ෂපාති හා ස්වාධීන නො වන බව හොඳින් නීරික්ෂණය කිරීමේදී පෙනී යයි. එමගින් නීරිමාණය වන කොමිෂන් සභා ස්වාධීන අපක්ෂපාති ආයතන වේ ද යන්න ගැටුවකි. විශේෂයෙන් ම වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය හා සැකැස්ම අනුව ව්‍යවස්ථාදායක සභාවෙන් බිජි වන කොමිෂන් සභා ස්වාධීන හා අපක්ෂපාති වේ ද යන්න ගැටු සහගතයා වෙනත් ලෙසකින් කිවහෙන් 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය මගින් පිහිට වූ "ව්‍යවස්ථාදායක සභාව" තමැති ඊමව ආයතනයට පිළිබඳ ව ඇති තර්ක විතර්ක සි.

ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයින් දසදෙනෙකුගෙන් සමන්විත වේ. එම දසදෙනා පත් වන්නේ 2015 අගෝස්තු පාර්ලිමේන්තු සංයුතිය අනුවය. එනම්,

- (අ) ආග්‍රාමාත්‍යවරයා
- (ආ) කජනායකවරයා
- (ඇ) පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා
- (ඇ) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු එක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්
- (ඉ) අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකයා යන දෙදෙනාගේ ම නාම යෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු වූ ද, දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙන් විය යුතු වූ ද, තැනැත්තන් පස් දෙනෙක් සහ
- (ඊ) අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා ආයත් දේශපාලන පක්ෂයේ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙන්ගේ එකත්තවය මත නාමයෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් (19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය, පි: 08).

2015 අගෝස්තු පාර්ලිමේන්තු සංයුතිය අනුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් සියල්ල නියෝජනය වන්නේ එක ම පෙරමුණක් ලෙස කටයුතු කළ 2015 ජනාධිපතිවරණයේදී ජයග්‍රාහී කණ්ඩායම මගිනි. 2019 මැයි මාසයේදී විපක්ෂ නායක මුරය පමණක් වෙනස් විය.

ඒ අනුව 2015 අගෝස්තු පාර්ලිමේන්තුවේ අග්‍රමාත්‍යවරයා, කඩානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයා පත් කරන මන්ත්‍රීවරයෙක්, අග්‍රමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා පත් කරන පස දෙනෙක් සහ අග්‍රමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අයත් නො වන දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වල, පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙක් යනාදි සියල්ල ම නියෝජනය වූයේ 2015 අගෝස්තු පාර්ලිමේන්තුවේ එක් කණ්ඩායමක් වශයෙන් පෙනී සිටින හවුල් ආණ්ඩුව නියෝජනය කරන අය හෝ ආණ්ඩුවට නියම හෝ අනියමින් සහාය දක්වන කණ්ඩායම් වශයෙනි. 2018 දෙසැම්බර් මාසය වන විට විපක්ෂ නායක ඩුරය වෙනස් වීම දක්වා මෙම තත්ත්වය දකින්නට ලැබුණි. විශේෂයෙන් ම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා හා විපක්ෂය කුමක් ද යන්න ගැටුවක් වී පැවතිණි. සත්‍ය වශයෙන් ම ක්‍රියාත්මක වන 51 දෙනෙකුගෙන් යුත්ත විපක්ෂයක් සිටිය දී විපක්ෂ නායක ඩුරය හා විපක්ෂ කණ්ඩායම ලෙස පිළිගෙන ඇත්තේ ඉතා කුඩා කණ්ඩායමකි. එනම් උතුරු නැගෙනහිර පෙරමෙක් නියෝජනය කරන 16 දෙනෙකුගෙන් යුත් දුව්‍ය සංඛ්‍යානයේ මන්ත්‍රීවරුන්ය. තවද උ ලංකාවේ විපක්ෂය සත්‍ය වශයෙන් ම විපක්ෂ තුළිකාව ඉටු කරන විපක්ෂයක් නො වන බව මැතිකාලීන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ක්‍රියාකලාපයෙන් මැතිවින් පෙනී යන්නේය. මේ හේතුවෙන් “ව්‍යවස්ථාදායක සහාව” නමැති ආයතනය ඒක පාර්ශ්වික “මව ගාකය” තුළින් උපදින “ස්වාධීන කොමිෂන් සහාව” නමැති ආයතනය පිළිබඳ ව ස්වාධීන ව ක්‍රියාත්මක වීම බලාපොරොත්තු විය හැකිකක් නො වන්නේය. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ විරාත් කාලයක් තිස්සේ ගොඩනැගී ඇති යුරුවල දේශපාලන සංස්කෘතියෙහි මෙම කොමිෂන් සහා ප්‍රශ්නයේ ආකාරයෙන් ක්‍රියාත්මක වීමක් අපේක්ෂා කළ නො හැකි ය.

08.3. ස්වාධීන කොමිෂන් සහා පිහිටු වීම

දැනට 19 වන ආණ්ඩුකුම සංගේධනයට අනුව පිහිටුවා ඇති කොමිෂන් සහාවල ක්‍රියාත්මකභාවය සම්බන්ධයෙන් ප්‍රබල යුරුවලතා, විවේචන, අඩුපාඩු පවතී. 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සම්පාදනයේ අපේක්ෂිත අරමුණු කිසිවක් ක්‍රියාත්මක නො වන තත්ත්වයක් දැක ගත හැකි ය. මින් එකක් වන්නේ මැතිවරණ කොමිෂන් සහාවේ ක්‍රියාත්මක ස්වරුපය සි. මෙරට තිහිස ලැබූ දා සිට නියෝජනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ නියෝජන කුමය කුමක් වූව ද බොහෝ මැතිවරණ ක්‍රියාත්මක ස්වරුපය අතිශයීන් ම දුෂ්චිත විය. මැතිවරණ කුමය දේශපාලන පක්ෂපාතිත්වය මත ක්‍රියාත්මක වීම, රාජ්‍ය දේපල මැතිවරණවලට යොදා ගැනීම හා අකාර්යක්ෂමතාව, ගොර ජන්ද දැමීම, මහජන මතයට බලපැමි කිරීම දැකිය හැකි විය. විශේෂයෙන් ම 1982 ජනමත විවාරණය හා 1995 වයඹ පළාත් සහා මැතිවරණ අවස්ථාවල දී දේශපාලන බලපැමි මත මැතිවරණවලට වූ බලපැමි මහජන මතය වෙනස්

කිරීමට බලපැවේ ය. මෙවැනි සිද්ධි ඇති නොවීමට තිදහස්, සාධාරණ සහ නිසි කලට මැතිවරණ පැවැත්වීමට ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවන් ස්ථාපිත කිරීම හොඳ ම ප්‍රතිකර්මය ලෙස ප්‍රකාශ විය (දේවසිරි, 2017: 16). එහෙත් 19 වන සංගේධනය යටතේ මැතිවරණ කොමිෂන් සහා ස්ථාපිත කර ඇතිමුත් දැනට ලංකාවේ පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය වසර තුනකට ආසන්න කාලයක් නොපවන්වා කළේදමන ලදී. තව ද පළාත් සහා මැතිවරණය දැනට පැවැත්විය යුතු ව්‍යවත් එයද පවත්වන තත්ත්වයක් දැකිය නො හැකි විය. මැතිවරණ කොමිෂන් සභාව අක්ෂීය තත්ත්වයකට පත්ව ඇත. සීමා නිර්ණය පිළිබඳ ව ප්‍රතිසංඝ්‍යාන කම්ටු සභාපති අගෙක් පිරිස් ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ ව ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන පක්ෂ දෙකට ම මෙය ප්‍රමාද කිරීමේ උච්චමනාව පවතින බව ය. ඒ අනුව 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය යටතේ ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබූණේ “මැතිවරණ නොපවත්වන කොමිෂන් සභාවති” ග මේ සම්බන්ධයෙන් විශ්‍රායක යෙදෙන මැතිවරණ කොමිෂන් සභාවේ වර්තමාන සභාපති මහින්ද දේශප්‍රිය 2017.06.27 වන දින ජනමාධ්‍යවලට ප්‍රකාශ කළේ මැතිවරණ කොමිෂන් සභාව සැබැවින් ම ක්‍රියාත්මක වීමට නම් එය බලාත්මක වීමට අවශ්‍ය නීති රිති පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු ව්‍යවත් එය ආණ්ඩුව මෙතෙක් ඉටු කර දී නොමැති බව ය. එය ප්‍රධාන ගැටුවකි. මෙම ප්‍රකාශක කළේ ජනමාධ්‍යවේදින් පළාත් පාලන මැතිවරණය කළයාම පිළිබඳ ප්‍රශ්න කිරීම්වල දී ය. ඒ අනුව ස්වාධීන කොමිෂන් සභා සැබැවින් ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ය පුරුව අවශ්‍යතා සම්පාදනය කිරීමට 2015 අගෙස්තු ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බව පෙනී යන්නේ ය (දේවසිරි, 2017: 26). තව ද නීතිය හා සාමය ස්ථාපිත කිරීම සම්බන්ධ ව ලංකාවේ ප්‍රබල ගැටුවක් පැවැතිණි. විශේෂයෙන් ම පොලිස් සේවය දේපාලතිකරණය වී ඇතැයි ද නීතිය හා සාමය යුතුකිම සම්බන්ධයෙන් පොලිස් සේවාවට වෝදනා එල්ල විය (ගුණසේකර, 2017: 23). එහෙයින් 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයට අනුව ස්වාධීන පොලිස් කොමිසමක් ස්ථාපිත කෙරීණි. එමගින් පොලිස් සේවය ස්වාධීන ව හා අපක්ෂපාතිව ක්‍රියාත්මක වේ යැයි විශ්වාස කෙරීණි. නමුත් පොලිස් කොමිසම මගින් අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බව මැතිකාලීන සිද්ධි තිහිපෘකින් පෙනී යයි. ඉන් එකක් වන්නේ හම්බන්තොට තරුණයෙකු දෙම්හල් තිව්‍යකින් බිමට තල්පු කර මරා දැමීම සම්බන්ධ ව හම්බන්තොට පොලිසියට එල්ල වූ වෝදනාව යි. එසේ ම එහි ද ජාතික පොලිස් කොමිසම මැදිහත් වූ ආකාරය හා පරික්ෂණ පැවැත් වූ ආකාරය මන්දගාමී හා දුර්වල විය. එසේ ම දෙවැන්න වන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමවත්ද තරුණයෙකුට පහර දී බලන්කාරයෙන් රැගෙන ගිය අවස්ථාවේ පොලිසිය හා පොලිස් කොමිසම කටයුතු කළ ආකාරය ඉතා ම පහත් හා දුම්පිත ආකාරයයි (ගුණසේකර, 2017: 22). තව ද 2015 අගෙස්තු ආණ්ඩුකුමයේ ඇමැති වම්පික රණවක කොළඹ දී තරුණයෙකු තම ව්‍යාහනයට යට කළ අතර, ඒ සම්බන්ධයෙන් පොලිසිය හා පොලිස් කොමිසම කටයුතු කළ

ආකාරය සහ ඒ පිළිබඳ පැවැත්වූ විභාග කිරීම් ඉතා ම දුම්ත තත්ත්වයක් පෙන්නුම් කළ බව පෙන්වාදිය හැකි ය. තවද 2016.12.24 වන දින උතුරු මැද ප්‍රධාන ඇමැති ජේසල ජයරත්න ත්‍රිරෝධ රථ රියදුරුකු තම වාහනයට යට කිරීම හා ආණ්ඩුවේ දී ඇමැති රෝග බණ්ඩාර තම වාහනය පදධා ගෙන යන අතර, එයට බාධා කළා යැයි තරුණයෙකුට පහරදීම, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් සාතනය කරනු ලැබේම වැනි සිද්ධීන් ඉතා බරපතල සිද්ධි වන අතර එමගින් නීතිය හා සාමය ස්ථාපිත කිරීමට පොලිසිය හා පොලිස් කොමිෂන් සහාවේ ස්වාධීන, අපක්ෂපාති කාර්යක්ෂම භුමිකාව ඉතා දැඩි ලෙස උල්ලාසනය විය (කුරේ, 2017: 24). නීතිය සැබැවින් ම ක්‍රියාත්මක වූයේ 2015 අගේස්තු ආණ්ඩුවට විරුද්ධ අයට පමණි. ආණ්ඩුවට සම්බන්ධ අයගේ කිසි ම සිද්ධීයක් සම්බන්ධ ව ස්වාධීන හා අපක්ෂපාති පරික්ෂණයක් සිදු නො වීම ඉතා ම කණ්ගාටුදායක කරුණක් විය. 2017.07.13 වන දින පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවක දී දුෂණ විරෝධී පෙරමෙන් සාමාජිකයෙකු වන, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විෂ්ත හේරත් ප්‍රකාශ කළේ 2015 අගේස්තු ආණ්ඩුවට සම්බන්ධ ඇමැතිවරුන් දෙදෙනෙකුට අල්ලස් හෝ දුෂණ වෙශ්දනා එල්ල වී ඇති බව ය. ඉන් එකක් වන්නේ කරුණකා අපනයනය සම්බන්ධයෙන් අල්ලස් වෙශ්දනාවකි. දෙවැන්න වන්නේ වරායක් බදු දීම සම්බන්ධයෙන් 2015 අගේස්තු ආණ්ඩුවේ දිවර ඇමැති රාජ්‍ය සේනාර්ත්තාව එල්ල වූ වෙශ්දනාව ය. විභාල බලාපොරොත්තු සහිත ව මෙලෙස පිහිට වූ ආයතන ජනතාවට සේවයක් කිරීම වෙනුවට ජනතාවගේ බදු මුදල් වලින් ජ්වන් වන හා ජනතාවට හිරිහැර කරන විභාල පිරිවැයක් සහිත ආයතන බවට පත් ව ඇත. මැත කාලීන ශ්‍රී ලංකික දේශපාලන ඉතිහාසයේ අතිශය දරුණු මංකාල්ලය වශයෙන් මහා බැංකුවේ සිදු වූ අක්‍රමිකතාව පෙන්වාදිය හැකි ය. බැඳුමිකාර වංචාවට අවුරුදු දෙක සි (පුත්, 2107:12). ව්‍යාන්ස්පේරන්සි ඉත්ටරනැළනල් සංවිධානයේ වාර්තාවට අනුව "අපේ රටේ දුෂණය පසුගිය අවුරුදු දෙක තුළ වේගවත් වී ඇති බව සඳහන් වී තිබෙනවා. මහ බැංකුව බැඳුමිකාර ගනුදෙනුව පිළිබඳ ප්‍රශ්නය පමණක් ම ගෙන බැලුවත් එය පැහැදිලි සි". පුවත්පත් වාර්තාවල දැක්වෙන ආකාරයට අර්ථසාධක අරමුදලට පමණක් ඉන් සිදු වී ඇති පාඩුව කොට්ඨ දහස ඉක්ම වන බව පසුගිය දා හෙළි වී තිබේ. මහජන මුදල් පිළිබඳ පොදු කාරක සහාව පෙන්වා දී ඇති ආකාරයට එම මුදල් මංකාල්ලය මගින් ශ්‍රී ලංකා ජනරජයට කළ පාඩුව රුපියල් කොට්ඨ ගණනක් වේ. මහජන මුදල් සම්බන්ධ පොදු කාරක සහාව විසින් එහි වුද්ධියන් පෙන්වා දී තිබුණ්න්, එය විමර්ශනයට කොමිෂන් සහාවක් පත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියාත්මක වූ නමුත් ඒ හැරුණු විට ඔවුන්ට විරුද්ධ ව නීතිමය කටයුතු කිරීමට මේ දක්වා අල්ලස් හෝ දුෂණ කොමිෂන් සහාව ක්‍රියාත්මක වී නොමැත (ගුණසේකර, 2017: 23).

තවද 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයේ වැදගත් අරමුණක් ඉටු කර ගැනීම සම්බන්ධයෙන් පිහිට වූ විගණන හා ජාතික ප්‍රතිසම්පාදන කොමිෂන් සහා දෙක ස්ථාපිත

කිරීමට මෙතෙක් සමත් වී නැත. එය හිතාමතා ම කළ දෙයක් වශයෙන් පවතින ආණ්ඩුවට වෝදනා එල්ල වේ. මෙම කොමිෂන් සහා ක්‍රියාත්මක වීමට නම් විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු ය. එය අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහෙත් මේ දක්වාත් මෙම පනත සම්මත වී නැත. 2017.06.30 වන දින සිරස රුපවාහිනී ප්‍රවත් මගින් ප්‍රකාශ වූයේ 2015 ආණ්ඩුවේ බැංකු මුල්‍ය වංචාව සෙවීම සඳහා විගණන පනත සම්මත නොකිරීමට 2015 අගෝස්තු ආණ්ඩුව සිතාමතා කටයුතු කරන බව ය. එයට හේතුව විගණකාධිපතිවරයාට විගණන පනත සම්මත කිරීමෙන් මහා බැංකු මුල්‍ය වංචාව සෙවීමට අවස්ථාවක් ලැබෙන බැවින් එය යටපත් කිරීම සහාය යන්න ප්‍රකාශ වේ. තවද අල්ලස් හෝ දුෂණ වීමර්ගන කොමිෂන් සහාවල ක්‍රියාකාරීන්වය දැක්ව විවේචනයට ලක් වේ. 2016.11.26 වන දින අල්ලස් හෝ දුෂණ කොමිෂන් සහාවේ සහාපති, සහාපති යුරෙයෙන් ඉල්ලා අස්වීම හා අල්ලස් හෝ දුෂණ සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමැතිවරුන් සම්බන්ධ කිසිම පැමිණිල්ලක් විභාග නොකිරීම, අල්ලස් හෝ දුෂණ කොමිෂම දේශපාලනීකරණය වී ඇතැයි ද ප්‍රකාශ වේ. එසේ ම එය 2015 අගෝස්තු ආණ්ඩුවේ අගමැතිවරයාගේ බලපෑම මත ක්‍රියාත්මක කොමිෂන් සහාවක් ලෙස ප්‍රවිත්ත ය. අල්ලස් දුෂණ සම්බන්ධ පොලිසියේ භූමිකාව දැක්ව ලෙස වෝදනාවට ලක් වන අතර "නීතිය නවන පොලිසිපති හා දේශපාලනයින්ගේ පණිවුඩ වැඩිකිරීම පොලිසිපති ඉටු කරදී පොලිස් කොමිෂම, අල්ලස් හා දුෂණ කොමිෂම කොයිවට ද? යන ප්‍රශ්නය පැන නැගෙනු ඇත. "යහපාලනය හා සම්මුතිවාදය" යැයි කියමින් ඩිනි කර ගත් ආණ්ඩුවේ දින 100 වැඩිහිටිවෙළ යටතේ 3 වන විධි විධානය මෙය විය. මෙයින් පෙනී යන සත්‍ය සන්දර්භය වන්නේ කුමක් ද? ශ්‍රී ලංකාව යහපත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට යැයි හඩු නැගු කණ්ඩායම් තමන්ගේ ප්‍රමාණයෙන් කළ හැකි දැ වෙනුවෙන් පෙනී නොසිටි බව යි. මොවුන් සූජාත දේශපාලනයින් ලෙස පෙනී සිවිලින් පොදුගලික අරමුණු වෙනුවෙන් සටකපට කෙරාවික ක්‍රියාකාලයක් රග දැක් වූ බව මේ වන විට විද්‍යාමාන වී ඇත. මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ රටක් වශයෙන් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දැවැන්ත සමාජ, දේශපාලන, ආර්ථික අරුබුදය යි. 2015 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාව "බලගතු රාජ්‍යයක්" කිරීමට යැයි කියමින් ඒකරායි වූ දේශපාලන පක්ෂ හා කණ්ඩායම්, සිවිල් සංවිධාන 47ක් පමණ ප්‍රකාශ කළ පොදු මතය වූයේ ඉහත වූ තරකය යි. 2015 ජනාධිපතිවරණයේ දී අල්ලස් හෝ දුෂණ මුළිනුපුවා මුළිනුපුවා දමන බවට ප්‍රකාශ කළ සහ "රටකට ඕනෑ අපමණ අගයක්" යැයි ප්‍රකාශ කළ දේශපාලනයේ නිඛවට සිටිති. තව ද වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් රාජියකට අල්ලස් හෝ දුෂණ වෝදනා එල්ල වී ඇත. වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන ආකාරයට Top 10 යනුවෙන් හඳුනා ගත් ද්‍රීජ අමාත්‍යවරු දස දෙනෙක් සිටිති (තල්පාවිල, 2014: 24). එහෙත් මේ වන විට පැහැදිලි වී ඇත්තේ එම සංවිධාන අතිබහුතරයකට අවශ්‍ය වූයේ ඉහතින් සඳහන් කරන ලද පොදු ජාතික අරමුණු නොව තම පොදුගලික අහිමතාර්ථ වෙනුවෙන්

පෙනී සිටීම බවයි. කව ද මානව හිමිකම් කොමිෂන් සභාවෙන් බලාපොරාත්තු වූ අරමුණු කිහිවක් ඉටු නො වූ බව පසුගියදා ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කථාවෙන් පැහැදිලි විය.

”මේ ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු කළ කණ්ඩායම් අතර පොදු එකගතාවක් තිබුණේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම විතර සි. එට එහා ගිය දරුගතයක් සඳහා වන පොදු එකගතාවක් තිබුණේ නැහැ”. මේ ගොල්ලෝ බලයට ඒමට පෙර මේ අරුබුදයට මුහුණ දීම සඳහා සූදානම් වූ පිරිසක් නො වේ. බලයට අවාට පස්සේ දැඩිවිධියේ වැඩ කරන්න ගියා මිසක් මේ රටේ ලේ වැශිරීම ඇති වුණේ ඇයි දියුණුව අත්පත් කරගන්න බැරි වුණේ ඇයි යන කාරණා පිළිබඳ හැදැරීමක් කමේ නැහැ (සෝයිසා, 2018: 14).

09. සමාලෝචන හා නිගමන

මෙම උපියේ ආරම්භයේදී පෙන්වා දී ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ යටත් විෂ්ට පාලන කාලයේදී මෙරට පරිපාලන හා දේශපාලන ක්‍රමයේ ස්ථාපිත වූ බොහෝ ආයතන සංවිධානය වී තිබුණේ යටත් විෂ්ට සම්පූදාය මගිනි. 1948 පෙබරිවාරි 04 වන දා ශ්‍රී ලංකාවේ නිදහස ලබා ගනු ලැබුව ද ශ්‍රී ලංකාවේ පරිපාලන ක්‍රමය තුළ බ්‍රිතාන්‍ය සම්පූදායන් නිදහසින් පසු ව ද ක්‍රියාත්මක වීම දකින්තට ලැබුණි. නිදහසින් පසු ව දක්නට ලැබුණු සාමාන්‍ය ප්‍රවණතාව ය වූයේ දේශපාලන ක්‍රමයේ අනුග්‍රාහක පත්වීම ක්‍රමය (Patronage System) හා දුෂ්චිත පරිපාලන ක්‍රමය සි (Spoil System). මේ හේතුවෙන් ශ්‍රී ලාංකික සමාජය දැඩි ලෙසපිටාවට පත් වී තිබුණි. මෙම තත්ත්වය වෙනස් කිරීමට විවිධ අවස්ථාවල සාකච්ඡාවට හාජනය වුව ද යථාර්ථවාදී ස්ථීර පිළිවෙතක් අනුගමනය කිරීමට මෙරට පාලක කණ්ඩායමට නො හැකි විය. බොහෝ අවස්ථාවල දී මෙරට පරිපාලන හා දේශපාලන ක්‍රමයේ තිබුණු දුරටත තත්ත්වය දැඩි ව ප්‍රකාශ විය. නිදියුනක් වශයෙන් 1987-1989 ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ මෙහෙය වීම යටතේ “තරුණ කැයුල්ලෙන් පසු ව පත් කළ තරුණයින් පිළිබඳ ජනාධිපති කොමිෂම” දැක්විය හැකි ය (ත.පි.ජ.කො). එහෙත් එහි නිරදේශ ද ක්‍රියාත්මක නො වී ය. මෙම අයහපත් දේශපාලන සංස්කෘතිය දිගින් දිගට ම වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2001 වර්ෂයේදී 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාවට එකතු කළ 17 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය සම්මත විය. එහෙත් එය අභේක්ෂා කළ අකාරයට ක්‍රියාත්මක නො වී ය. නැවත 2010 වර්ෂය පමණ වන විට 18 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය සම්මත විය. එමගින් මෙරට දේශපාලන ක්‍රමයේ තිබුණු දුෂ්චිත ලක්ෂණවලට පිළියමක් ලෙස 17 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය මගින් කර තිබුණු ජනාධිපතිවරයාගේ අධිකරණ හා පරිපාලන මැදිහත්වීම් අභේක්ෂා කරන ලදී. 2015 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තොරා ගැනීම සඳහා පැවැත් වූ මැතිවරණවල දී දේශපාලන වේදිකාවන්හි

දී ස්වාධීන කොමිෂන් සහා සේරාපිත කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් විය. 2015 ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සමඟ 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය පැමිණෙන අතර එමගින් මෙරට දේශපාලන හා පරිපාලනය සම්බන්ධයෙන් ඉහතින් සඳහන් කළ විධි විධාන සේරාපිත කරන ලදී.

යථාර්ථවාදී ව විශ්ලේෂණය කළහොත් තුතනයේ මෙරට ඇති විත්තනෙන සමාජ, දේශපාලන, ආර්ථික අරුමුදවලට යම් ප්‍රමාණයකට 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය හේතු විකල්පනා කළේ ය. එහෙත් එය යථාර්ථයක් නො වන බව පෙනී යන්නේ ය. මෙරට බලය මෙහෙය වන රාජ්‍ය නායක මට්ටමේ කණ්ඩායම් හා පුද්ගලයින් ප්‍රකාශ කරන්නේ මෙරට පූරුෂයියන් නො වන ආකාරයට ය. මෙරට ගක්තිමත් බුද්ධී අංශයක් හා වර පූරුෂ සේවක් තිබිය දී එවකට රාජ්‍ය නායක මට්ටමේ දේශපාලක්‍යයින් ප්‍රකාශ කරන්නේ ඇතැමි කරුණු තමා දකින්නේ ප්‍රවත්තන්වලින් බව යි. තව ද හැඳෙන තත්ත්වය වන්නේ සමහර සමාජ, දේශපාලන ප්‍රශ්න විග්‍රහ කරන්නේ නින්දෙන් අවධි වූවාක් මෙති. එහෙත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ මෙරට සිවිල් ජනතාව සියවස් ගණනාවක් තිස්සේ යටත් විෂිතවලට නතු වි පීඩා විදි පිරිසක් ද විමසි. 1948 ලැබූ නාමික නිදහස සැබැලින් ම භාක්ති වින්දේ අධිරාජ්‍යවාදී සුළු ධනේක්වර පංතිය යි (ප්‍රනාන්දු, 1974). තව ද ජනවාරික අරුමුදය හේතුවෙන් තවත් වසර 30ක් පමණ මෙරට ජනතාව පීඩාවට පත් විය. 1950 දශකය සංවර්ධන මට්ටම අනුව ශ්‍රී ලංකාවට පිටුපසින් සිටි රාජ්‍ය සංවර්ධන මාවතක ඉදිරියට සංවර්ධන මාවතක ඉදිරියට සිසුයෙන් ඉදිරියට ගොස් ඇත. 1950 දශකයේ ද ශ්‍රී ලංකාව ආදර්ශයට ගත් රාජ්‍යයන් වන ජපානය හා සිංගප්පූරුව වර්තමානය වන විට ආර්ථික වශයෙන් ඉතා දියුණු රාජ්‍යයන් ය. ශ්‍රී ලංකාවේ සිදු වී ඇත්තේ බොහෝ විට පැවැති සමාජ, දේශපාලන හා ආර්ථික පීඩා උපයෝගී කර ගතිමත් බටහිර අධිරාජ්‍යවාදීන් සමඟ සම්බන්ධ වූ දූෂිත කළේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලය ලබා ගැනීම යි. එම පසුවීම ගක්තිමත් කර ගැනීම 19 වන ව්‍යවස්ථා සංගේධනය මගින් ද විද්‍යාත්මක බව පෙනී යයි. 2009 මෙරට සිවිල් යුද්ධය හා ඉහත දැක්වූ සියලු පීඩා නිමාවට පත් කොට වඩාත් එලදාය වෙනසක් ගොඩනැවීම සිවිල් ජනතාවගේ අපේක්ෂාව විය. 19 වන ව්‍යවස්ථා සංගේධනය මගින් එයට කදිම පිටුවහලක් වේ යැයි මහජනතාව විශ්වාස කළුයේ. එහෙත් සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්ත යි. සිවිල් ජනතාව රෘවැලීම, මූලා කිරීම හා වංචික ලෙස ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම, මෙරට මෙරට දේශපාලනයේ සාමාන්‍ය ප්‍රවණතාව බවට පත් වී ඇත. මූලික අධිකිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ල සහ යහපාලනය වෙනුවෙන් පෙනී සිටි දේශීය හා විදේශීය කණ්ඩායම් පිළිබඳ ප්‍රකාශ කළ හැක්කේ ඔවුන්ගේ ඉල්ලීම් හා ක්‍රියාමාර්ග තුදු දේශපාලන අරමුණු තකා ඔවුන්ට ම කේන්ද්‍රීය වූ ඒවා වන බව ය. මහජනතාව මෙම තත්ත්වය පිළිබඳ ව සබුද්ධීක ඇුනයෙන් යුතු ව මිළග

පියවරට සූදානම් විය යුතු ය. එනම් රටක් වශයෙන් දිනා ගත යුතු දැ හෙට නො ව අද අද ම ක්‍රියාත්මක කළ යුතු ය.

19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය පිළිබඳ විශ්‍රාන්තික කරන විට එය සම්පාදනයේ දී සිදු වු ව්‍යුහාත්මක ප්‍රශ්න ගණනාවක් පවතී. එනම්, එය අනවශ්‍ය ආකාරයට දිගු විස්තරාත්මක ලියැවිල්ලක් ලෙස සම්පාදනය කර ඇත. ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් යනු ඉතා කෙටි සංක්ෂීප්තතාවයෙන් යුතු ලියැවිල්ලක් විය යුතු ය. 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධන සම්පාදනයට දායක වූ අයට ඒ පිළිබඳ වැටහිමක් තිබුණේ ද යන්න සැක සහිත ය. 19 වන ව්‍යවස්ථා සංගේධනය පිළිබඳ විශ්‍රාන්තික කරන එම. මි. ඒ ද සෞයිසා ප්‍රකාශ කරන්නේ “19 වන ව්‍යවස්ථාව මම දැකින්නේ අපේ රටේ ව්‍යවස්ථා සංගේධන ඉතිහාසයේ ලොකු ම විහිළව හැරියට සි. එක ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් කියන්නේ කුමක් ද , විධායක බලත්තල සංවර්ණය කරන්නේ කොහොම ද කියලා මේලෝ දෙයක් නොදන්න පිරිසක් හඳුන කුණුහරපයක් (සෞයිසා, 2016: 14). ලෝකයේ දැනටමත් සම්පාදිත සම්භාව්‍ය ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් ඉතා කෙටි සංක්ෂීප්ත ලියැවිල්ලක් ලෙස සම්පාදනය කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩු කුමය එයට හොඳම උදාහරණය වේ. එය වගන්ති 7ක ඉතා සංක්ෂීප්ත කෙටි ලියැවිල්ලක් වේ(සෞයිසා, 2016: 14).

19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය මගින් ඉලක්ක කර ගත් අරමුණු පිළිබඳ ව විවිධ වේදිනා පවතී. එනම්, එය ජාතිකවාදී වුව ද නැත්තම තුළ පෙෂාද්ගලික අරමුණු මත කිසියම් කණ්ඩායමක දේශපාලන අරමුණු මත බේතිවුවා ද යන්න ය. දැනට පාර්ලිමේන්තුවේ සිටින එකාබද්ධ විපක්ෂ ලෙස හඳුන්වන ග්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් වුවත් විපක්ෂයේ වාඩි වී සිටින කණ්ඩායම පෙනවා දෙන්නේ 19 වන ව්‍යවස්ථා සංගේධනය වත්මන් ආණ්ඩුවේ දේශපාලන නායකත්වයේ පෙෂාද්ගලික අරමුණු වර්තමානයට හා අනාගතයට බලපාන ආකාරයට ඉටු කර ගැනීමට දැරු උත්සහයක් යන්න ය. ඒ අනුව ඔවුන් පළමු ව දක්වන ප්‍රශ්නය වන්නේ 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් තිබු බලය කිසියම් ආකාරයකට සිමා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලිම සම්බන්ධයෙන් කර ඇති විධිවිධානයන් ය. 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයට අනුව ජනාධිපතිවරයාට වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිකේ අවුරුදු 04ක් මාස 06ක් ගත වූ පසු ව ය. කොතරම් ප්‍රජාතන්ත්‍ර විරෝධ එකාධිපති ආණ්ඩුවක් වුව ද අවුරුදු 4 1/2ක් යන තෙක් ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නො හැකි ය. විසුරුවා හරින්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3ක ජන්දයක් ගත යුතු ය. 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය මගින් ජනාධිපතිවරයාට 1978 ව්‍යවස්ථාවේ තිබු අවුරුදුක් ගත වූ පසු ව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ය යන විධිවිධානය අභ්‍යන්තර කර ඇත.

තව ද 2015 අගෝස්තු ආණ්ඩුව පුරුවල පදනමක පිහිටා ඇති බැවින් එය ආරක්ෂා කිරීමට යෙදු උපායක් වශයෙන් මෙය හඳුනා ගත හැකි ය.

මිළගට 19 වන සංගේධනයේ පවතින ප්‍රබල ම අඩුපාඩුව වන්නේ ද්වින්ව පුරුවැසිනාවය පිළිබඳ සංගේධනය සි. එමගින් අරමුණු කර ඇත්තේ රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකු වන ගෙය්ඩාය රාජපක්ෂ මහතා අනාගතයේ පැවැත්වෙන කුමන හෝ ජාතික මැතිවරණයකට ඉදිරිපත් වීම වැළැක්වීම බව ප්‍රකාශ වේ (සමරනායක, 2018: 26). මිළග ගැටුව වන්නේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීය හැකි වයස් සීමාව අවු. 30 සිට 35 දක්වා දිරිස කොට ඇත. එමගින් අරමුණු කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතුයා මිළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවහොත් එය වළකාලීම යයි ප්‍රකාශ වේ. මේ අනුව පොදුගලික අරමුණු වෙනුවෙන් කළ ව්‍යවස්ථා සම්පාදනයක් වශයෙන් මෙය පෙනී යයි. තව ද එක් අයෙකුගේ මූලික දේශපාලන අවශ්‍යතා, උවමනා, පැවැත්ම තහවුරු කරගන්නා දෙයක් බවට ආණ්ඩුකුම ව්‍යවස්ථා පත්විය යුතු නැත. පොදුගලික ව්‍යවස්ථාවලින් බැහැර විය යුතු ය. ව්‍යවස්ථා සම්පාදනය කිරීමේදී ඉතාමත් බුද්ධිමත් ලෙස එය සම්පාදනය කළ යුතු ය. ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් යනු රටේ මූලික නීතිය සි. 19 වන ව්‍යවස්ථා සංගේධනය කළේ ඉතාමත් දැඩි හඳුසියක් මවා පාමනි. එය සැකසීමේ මූලික අවශ්‍යතාව වී තිබුණේ ජනාධිපතිවරයාගේ විධායක බලය සීමාවකට ලක් කිරීම ය. එහි ජනාධිපති නීතියියින්ගේ වරප්‍රසාද පවා සඳහන් කර ඇත. ව්‍යවස්ථාවකින් ජනාධිපති නීතියියින්ගේ වරප්‍රසාද නීයම කළ යුතු ද යන්න ප්‍රශ්නයකි (සෞයිසා, 2017: 06).

19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයේ ක්‍රියාත්මකභාවය විස්තර කරන විට එහි එලදායින්වය හෝ එලදායී නො වන බව පිළිබඳ විග්‍රහ කිරීමට ප්‍රමාණවත් කාලයක් මේ වන විට ගත වී නොමැති බව ඇතැමෙකුට තර්ක කළ හැකි ය. එහි කිසියම් ප්‍රමාණයක නිවැරදි තත්ත්වයක් තිබුණ ද අනෙක් අනත් ප්‍රකාශ කළ හැකිකේ 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනය ස්ථාපිත කොට ක්‍රියාත්මක විමට පදනම සකස් වී දැනට වසර 05ක් ගත වී ඇති බව සි . ඒ පිළිබඳ කිසියම් විග්‍රහයක් කිරීමට ප්‍රමාණවත් කාලයක් ගෙවී ඇතැයි යන්න ප්‍රකාශ කළ හැකි ය. එමෙන් ම පුරුණ වශයෙන් 19 වන සංගේධනයේ ක්‍රියාත්මක වීම අපේක්ෂා කළ නොහැකි තමුන් දැනට මෙම සංගේධනය සම්මත වී ස්ථාපිත ආයතනික රටාව හා ඒවායේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කොට යම් නිගමනවලට පැමිණිය හැකි ය. එහෙයින් 19 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංගේධනයේ එකිනෙක ලක්ෂණ ගෙන අපේක්ෂා අරමුණ හා ක්‍රියාකාරීත්වය කෙබඳ ද යන්න විග්‍රහ කළ හැකි ය. 2015 ජනාධිපතිවරණයේදී මෙත්‍රිපාල සිරිසේන මහතාගේ පළමු පොරොන්දුව වූයේ තමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් දින 100ක් ඇතුළත පුරුණ විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කරන බව ය (සිරිසේන, 2015: 05). දෙවනුව මෙරට දේශපාලන සමාජය මුහුණ දී ඇති අරමුදකාරී

පි ලංකාවේ 1978 ආණ්ඩුවම ව්‍යවස්ථාවේ 19 වන ආණ්ඩුවම ව්‍යවස්ථා සංගේධනය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්

තත්ත්වයන්ගෙන් මුදා ගැනීම සඳහා වූ මැතිවරණ කුමය සංගේධනය කරන බව ය. තෙවනු ව මෙරට රාජ්‍ය සේවය පොලිසිය ඇතුළු ව රාජ්‍ය පරිපාලන කුමය නිධහස් ස්වාධීන ව ක්‍රියාත්මක විමට අවශ්‍ය වන 19 වන ආණ්ඩුවම ව්‍යවස්ථා සංගේධනය ගෙනන බව ය. මෙම සංගේධනය ගෙන එනු ලැබුව ද 19 වන ව්‍යවස්ථා සංගේධනය මගින් අපේක්ෂිත මහජන අපේක්ෂා කිසිවක් ඉටු වී තොමැති අතර, ඉටු වී ඇත්තේ අවස්ථාවාදී දේශපාලන කළේවල කුහක අපේක්ෂා බව නිගමනය කළ හැකි ය.

ආණිත මූලාශ්‍රය නාමාවලිය

- Abeynayaka, H.M.B (1988) *Parliament of Sri Lanka: Colombo: The Associated Newspapers of Ceylon Ltd.* Lake House.
- Amarasingha, Y.R. (1995) *Aspects of the State Crisis in Sri Lanka*, in Mahinda Werake and P.V.J.Jayasekara (eds) *Security Dilemma of a Small State*, New Delhi: South Asian Publisher
- Coomaraswamy, Radhika (1993) “*The Constitution and Constitutional Reforms*” In K.M.de Silva (ed) *Sri Lanka: Problems of Governance*, Colombo: International Centre for Ethnic Studies (ICES).
- Cooray, L.J.M (1971) *Reflections on the Constitution and the Constitutional Assembly*, Colombo: Hansa Publishers Ltd.
- Cooray, L.J.M (1984) *Constitutional Government in Sri Lanka 1970 – 1977*. Colombo: Lake House Investment Ltd.
- Donoughmore Commission (1928) *Report of the Special Commission on the Constitution* Colombo :Times of Ceylon Company Ltd.
- Election Commission of Sri Lanka (1987) *Report on the First Referendum in Sri Lanka*, Colombo: Department of Government Printing of Sri Lanka.
- Jeffries, Charles (1962) *Ceylon: The Path to Independence*, London: The Pall Mall Press Limited.
- Jennings Ivor (1948) *Comments on the Constitution*, Colombo: The Associated Newspapers of Ceylon Limited.
- Jennings, Ivor (1953) *The Constitutions of Ceylon*, London: Oxford University Press.
- Mendis, G.D (1948) *Ceylon under the British*, Colombo: Colombo Apothecaries Co., Ltd.
- Namasivayam, S (1951) *The Legislatures of Ceylon 1928 -1948*, London: Faber & Faber.
- Perera, N.M (1979) *Critical Analysis of the New Constitution of the Sri Lanka Government*, Colombo: Star Press.
- Soulbury Commission (1945) *Report of the Special Commission on the Constitution*, His Majesty's Stationery Office.

The Presidential Commission on Youth (1990) *March & Report on the Presidential Commission on Youth No.01*, Colombo: Department of Government Printing of Sri Lanka.

Terance Daintith & Alantage, (1999), *The Executive in the Constitution*, Oxford, London.

Warnapala, W.A.W (1974) *Civil Service Administration in Ceylon*, Colombo: Ministry of Cultural Affairs.

Warnapala, W.A.W (1983) *Recent Politics in Sri Lanka*, The Presidential Election and Referendum of 1983, Hewagama Dias.L : New Delhi.

Weerawardena,I.D.S (1951) *Government and Politics in Ceylon 1931-1947*,Colombo:Ceylon Economic Research Association.

Wijesekara, Priyani (2002) *Parliamentary Practice in Sri Lanka*, Colombo: Parliament Secretariat.

Wilson, A.J (1973) *The Development of Constitution 1910-1947*, In K.M.De Silva (ed.) History of Ceylon,Vol,3, Colombo:University of Ceylon.

Wilson, A.J (1974) *Politics in Sri Lanka 1947-1973*, Bristol : Western Press.

Wilson, A.J (1979) *Politics of Sri Lanka (1947-1979)*, London:Macmillan.

Wilson, A.J (1980) *The Gaullist System in Asia,The Constitution of Sri Lanka 1978*, London: Macmillan.

Wilson, A.J (1992) “*The Gaullist System in Asia(The Constitution of Sri Lanka*” in Lijphart, Arend (ed) *Parliamentary Versus Presidential Government*, Oxford: Oxford University Press.

Wriggins, Howard (1960) *Ceylon: Dilemmas of a New Nation*, Princeton, New Jersey : Princeton University Press.

ඡයසේකර, පි.වී.මේ, (1977) ඉතිහාසය, අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රකාශන,කොළඹ.
ද සිල්වා, මතෝහර, (2017) බෙදුම්වාදීන්ගේ උපායමාර්ග, නුගේගොඩ එ විසිදුණු ප්‍රකාශකයෝ.

ප්‍රනාත්දු, ලක්සිර, (1974) ප්‍රතික ව්‍යාපාරය, ව්‍යවස්ථා වර්ධනය හා වාමාධික ව්‍යාපාරයේ උපන, නුගේගොඩ: දිපානි ප්‍රකාශකයෝ.

මුදලිගේ, ප්‍රියන්ත, (2012) ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රමය හා දේශපාලනය, කැලණීය එ විද්‍යාලංකාර මූල්‍යාලය.

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංගේධිනය (2015) කොළඹ එ රජයේ මුදණ දෙපාර්තමේන්තුව.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංගේධිනය (2015) කොළඹ එ රජයේ මුදණ දෙපාර්තමේන්තුව.

විතානවසම්,අතුල (2007) ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමය හා දේශපාලනය, මහරගම : තරංජ ප්‍රිත්වරස්.

ශ්‍රී ලංකා ප්‍රජාත්‍යානික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1978) කොළඹ එ රාජ්‍ය මුදණ දෙපාර්තමේන්තුව.

ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුවෙනුම ව්‍යවස්ථාවේ 19 වන ආණ්ඩුවෙනුම ව්‍යවස්ථා සංගේධිතය පිළිබඳ විශ්ලේෂණාත්මක අදාළත්තයක්

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන

මෙතිපාල සිරසේන, (2015) මැතිවරණ ප්‍රතිපත්ති පකාශන, එක්සත් ජාතික පෙරමුණ, කොළඹ විෂය පකාශන සමාගම.

පූර්ව පත්‍ර

කුලේ, අරියදාස (2017.12.10) "අල්ලාගත් කෙනෙකුල ගහන්න කිමිල පොලිස් නිලධාරියෙකුට අයිතියක් නැහු", ලංකාදීප පුවත්පත්, විරය ප්‍රකාශන සමාගම, කොළඹ, පිටුව 24. ගුණස්සෙකර, මතෙක්සීය, (2107.09.10) "දේශපාලන බටපැඳුරට ගිනි තැබූ බැඳුම්කර ගොජීම්", ලංකාදීප පුවත්පත්, විරය ප්‍රකාශන සමාගම, කොළඹ, පිටුව 23.

තල්පාටිල, ප්‍රසන්ත, (2017.06.08) "අපේ විකාල අමාත්‍ය මණ්ඩලය අඩුකළ හැකිකේ මෙහෙමයි, ලංකාදීප පවත්පත්, විෂය පකාශන සමාගම, කොළඹ, පිටත 27.

දේවසිරි, රංජන්, නිරමාල්, (2017.11.26) “ආනුම්ඩුවේ පැවැත්ම අරුම්දයකට මූහුණදීලා”, ලංකාඩාප පවත්පත, විෂය පකාශන සමාගම, කොළඹ, පිට්ට 16.

පුතු, මාගම, (2017.12.10) “ගෙස්බි”, මේලිම පුවත්පත, සිලෝන් නිවිස්පේරස්, කොළඹ, පිටුව 06.

රත්නායක, සි.වි. (2017.06.25) "දිනවකවතු කිවිටට ආණ්ඩු පෙරලන්න වෙළාවක් කළාවක් නියෝගව", මේතිම පවත්පත, සිලෙන්තු කිවස් ජේපර්.කොළඹ, පිටපත 12.

විරසේකර, සරත්, (2018.02.25) "19 ජේ ගැටය", දිවයින ඉරේදා සංග්‍රහය, උපාලී ප්‍රවත්තන් සඳහා, කොළඹ. පිටත : 04.

සමරතුන්ග, සංජේවක, (2013.05.19) "අදුන් ව්‍යවස්ථාවක් මෙහයද?" ලංකාදීප පුවත්පත, විජය පකාශන සමාගම, පිටත 02.

සමරනායක, ගාමිණි, (2018.02.18) “පාරලිමේන්තුව අස්ථාවර ව්‍යනහෙත් 19 වන සංයෝධනයේ ඉරණම්”, ලංකාදීප ප්‍රවත්තන්, විෂය ප්‍රකාශන සමාගම, කොළඹ, පිටුව 24.

සොයිසා, අමරසිංහ, (2017.06.18.) "ආච්චීතුම ව්‍යවස්ථාවක් හැඳියුත්තේන් ආගම, හාජාව වැනි පළු වාර්ගික අරමුණු ඉලුකර ගන්න නොවේ". ලංකාදීප ප්‍රවත්තන, විජය ප්‍රකාශන සමාගම, කොළඹ, පිටපත 14.

සොයිනා, අමරසිංහ, (2016.04.24) "මේ ජාතික ආණ්ඩුව එහි පහේ ලිඛුවක්", දිගින ප්‍රවත්තත්, උපාලි ප්‍රවත්තත් සමාගම, කොළඹ. පිටුව 14.

සොයිනා, අමරසිංහ, (2019.03.03), "ව්‍යවස්ථාදායක සභාව සහ ජනාධිතිගේ හැඳුම්", ලංකාදීප ප්‍රවත්තත්, විරය පක්කානු සමාගම, කොළඹ, පිටත 02.